

[06]

මානව සම්පත් කළමනාකරණය හරහා තරගකාරීන්ට වාසි

හංසිනී හිමිමූලගොඩ, වතුරිකා ජයවර්ධන, අරුණා සේනෙවිරත්න, හංසනී ග්‍රෑස්හා, රැමිකා තිලකරත්න

1. මානව සම්පත් කළමනාකරණය

ආයතනයක් සතු වට්නාම සම්පත මානව සම්පත බව අව්‍යාදාත්මක කරුණකි (දද්‍යාංග, 2009). ඔහුම ව්‍යාපාරයක් සතුවිය හැකි ප්‍රබලතම කළේපවත්නා තරගකාරී වාසිය ලෙස මානව සම්පත පිළිගනු ලැබේ. අතිතයේ වහළුන් ලෙස හැඳින් වී පසුව ග්‍රුමිකයන් ලෙසද, කම්කරුවන් ලෙසද, සේවකයන් ලෙසද, ඉන් පසුව ආයතනයේ මානව සම්පත ලෙසද නිර්වචනය වූයේ එහි වැදගත්කම හේතුවෙනි. විශේෂයෙන් අද දින ඉදිවෙළින් පවතින දැනුම් සේවක සමාජය තුළ මානව සම්පත ආයතනයක සාර්ථකත්වය තීරණය කරන ප්‍රබලතම සාධකය වේ.

මානව සම්පත යනු සංවිධානයක කටයුතු වල නිරත වන සියලුම සේවකයන්ය. එනම් දැනුම, කුසලතා හා ආක්ල්පවලින් යුතු මිනිස් ග්‍රුමයයි. මානව සම්පත මතාව හැසිරවීම සඳහා මානව සම්පත් කළමනාකරණය අවශ්‍ය වේ. එමෙන්ම සංවිධානයක කළමනාකරණයේ ඉතා වැදගත් ප්‍රයෝගික ක්ෂේත්‍රයක් ලෙස මානව සම්පත් කළමනාකරණය හැඳින්විය හැකිය. මානව සම්පත් කළමනාකරණය සඳහා වෙනත් විකල්ප නම් හාවතා කරනු ලබයි. පිරිස් කළමනාකරණය, මිනිස් බල කළමනාකරණය, මිනිස් කළමනාකරණය සහ සේවක කළමනාකරණය යනාදිය මිට නිදසුන් ලෙස දැක්විය හැකිය. විවිධ විශේෂිකරණ ක්ෂේත්‍රවල විද්‍යාත්මක් සහ ප්‍රවීණයන් මානව සම්පත් කළමනාකරණය විවිධාකාරයෙන් නිර්වචන කරනු දැකගත හැකිය.

දද්‍යාංග (2009) දක්වන පරිදි මානව සම්පත් කළමනාකරණය යනු “ආයතනික අරමුණු සංවිධායි ලෙස ලගා කර ගැනීම සහ සේවක ත්‍යාපේෂිය සහ සංවර්ධනය සැලසන අයුරින් ආයතනයක මානව සම්පත් කාර්යක්ෂමව උපයෝගනය කිරීම සඳහා මග සලසන ක්‍රියාකාරකම් සමුදාය වේ” (ග්ලුඥක්, 1987).

“ව්‍යාපාරයක් සතු ගුම බලකාය එහි ඉතාම අවශ්‍ය මානව සම්පත ලෙස වැදගත් කොට හඳුනාගැනීමත්, සේවකයන්ගේ, ආයතනයේ සහ සමාජයේ සුහ සිද්ධිය උදෙසා එම මානව සම්පත් සංවිධායිව සහ නිත්‍යානුකූලව යොදා ගනු ලබන බව තහවුරු කිරීම පිණිස ක්‍රියාකාරකම් රාඛියක් උපයෝගනය කරනු ලැබේමක් වේ” (ස්වූලර් සහ යෘග්ඩිල්ච්, 1986).

“පිරිස් කළමනාකරණය යනු සංවිධානයක මානව සම්පත් කාර්යක්ෂමව උපයෝගනය කිරීම සඳහා වූ ක්‍රියාකාරකම් සමුදාය වේ” (මැනිස් සහ ජැක්සන්, 1988).

“සංවිධානයක ඉලක්ක ලගා කර ගැනීම සඳහා මානව සම්පත කාර්යක්ෂමව හා සංවිධායිව උපයෝගනය කිරීමයි” (මිපාත, 2009).

මේ අනුව මානව සම්පත් කළමනාකරණය විවිධ පරිවයන්වල දී විවිධාකාරයෙන් විවිධ අය නිර්වචනය කරනු ලබන බව පෙනෙන්. කෙසේ වෙතත්, මානව සම්පත් කළමනාකරණය සරලව අර්ථනිරුපණය කළ විට පෙනී යන්නේ සංවිධාන පරමාර්ථ ඉටු කරගැනීම සඳහා සංවිධාන ගුම සම්පත කාර්යක්ෂමව හා සංවිධායිව උපයෝගනය කිරීමේ උපක්‍රම, ප්‍රතිපත්ති, ක්‍රියාපටිපාටි හා වැඩිසටහන්වල එකතුවක් ලෙසට ය.

2. මානව සම්පත් කළමනාකරණයේ පොදු අරමුණ

සංවිධානයක සාර්ථකත්වය සඳහා උපරිම දායකත්වයක් ලබා දෙන යෝගා හා තාප්තිමත් සේවක පිරිස්ක් ඇති කර ගැනීම හා රඳවා ගැනීම මානව සම්පත් කළමනාකරණයේ පොදු අරමුණ වේ (මිපාත, 2009).

මෙහි යෝගා සේවකයන් යනු ගුණාත්මකභාවයෙන් හා අවශ්‍ය ප්‍රමාණයෙන් යුතු පිරිසයි. මෙහි තාප්තිමත් සේවකයන් ලෙස සලකනුයේ අනිප්‍රේරණය වූ සේවකයන් ය (මිපාත, 2009).

3. මානව සම්පත් කළමනාකරණයේ වැදගත්කම

මිපාත (2009) දක්වන පරිදි පහත සඳහන් හේතු නිසා මානව සම්පත් කළමනාකරණය සංවිධානයකට ඉතා වැදගත් කාර්යයක් ලෙස සැලකිය හැකිය.

1. සංවිධානයක් සිය පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා හාවිතා කරන සම්පත් සියල්ල අතරින් අතියින් වැදගත් සම්පත වනුයේ මානව සම්පතයි. හෝතික හා මූල්‍ය යනාදි අනෙකුත් සියලුම සම්පත් රස් කර, ඒකාබද්ධ කර තීරණ ගතිමින් ඒවා හාවිතා කරනුයේ මානව සම්පත විසිනි.
2. සංවිධානයක මානව සම්පත් කළමනාකරණයේ ගුණාත්මකභාවය මත කළමනාකරණයේ අනෙකුත් කාර්යය ක්ෂේත්‍රයන්ගේ ගුණාත්මකභාවය තීරණය වේ (අලෙවිකරණය, මූල්‍ය තොරතුරු පද්ධති කළමනාකරණය සහ පරියේෂණ හා සංවර්ධනය).
3. මානව සම්පත් කළමනාකරණය සියලුම කළමනාකරණයේ වගකීමක් වේ.

මානව සම්පත් කළමනාකරණය සංවිධානයේ සාර්ථකත්වය සඳහා මෙන් ම සමාජයේ සාර්ථකත්වය සඳහා ද දායකත්වය ලබා දෙන්නකි.

අනෙකුත් සම්පත් කළමනාකරණයට වඩා සේවකයන් කළමනාකරණය ඉතා අපහසු කාර්යයකි. මන්දයන්, සේවකයන් විවිධ පොරුෂයන්ගෙන් විවිධ බලාපොරොත්තුවලින් සහ විවිධ හැකියාවන්ගෙන් සමන්විත වීමයි.

4. මානව සම්පත් කළමනාකරණ කාර්යයන්

Opatha (2009) දක්වන පරිදි මානව සම්පත් කළමනාකරණ කාර්යයන් කිහිපයකි.

1. රකියා නිර්මාණය
2. රකියා විශ්ලේෂණය
3. මානව සම්පත් සැලසුම් කිරීම
4. ආකර්ෂණය
5. තෝරා ගැනීම
6. බඳවා ගැනීම හා අනුස්ථාපනය
7. කාර්යාලා ඇගයීම
8. පුහුණුව හා සංවර්ධනය
9. වෙනත කළමනාකරණය
10. සේවාදායක වළනයන්
11. දුක්ගැනවිලි විසඳීම
12. සේවක සෞඛ්‍ය හා ආරක්ෂක පරිපාලනය
13. විනය පරිපාලනය
14. කාර්මික සම්බන්ධතා

විවිධ කතුවරුන් මෙම කාර්යයන් විවිධ නම්වලින් විවිධාකාර ක්‍රමයට වර්ග කර ඉදිරිපත් කරනු ලැබේ.

Hemantha (2006) ට අනුව වඩාත් පුළුල් ලෙස මානව සම්පත් කළමනාකරණ කාර්යයන් පහත පරිදි බෙදා දැක්විය හැකිය.

1. මානව සම්පත් අන්තර් කර ගැනීම.
 1. මානව සම්පත් සැලසුම්කරණය
 2. රකියා විශ්ලේෂණය
 3. රකියා නිර්මාණය
 4. ආකර්ෂණය
 5. තෝරා ගැනීම.
 6. බඳවා ගැනීම.
 7. අනුස්ථාපනය
2. මානව සම්පත් සංවර්ධනය
 1. මානව සම්පත් කාර්යාලා ඇගයීම.
 2. මානව සම්පත් සංවර්ධනය හා පුහුණුව
3. මානව සම්පත් අනිප්‍රේරණය
 1. ප්‍රතිදාන කළමනාකරණය
4. මානව සම්පත් සම්බන්ධතාවය
 1. සේවා - සේවක සම්බන්ධතාවය
 2. දුක් ගැනවිලි කළමනාකරණය
 3. විනය කළමනාකරණය
 4. සේවක සෞඛ්‍ය හා ආරක්ෂක කළමනාකරණය

5. සේවක සූභ සාධක කළමනාකරණය

5.1 තරගකාරී වාසිය

වර්තමානයේදී ව්‍යාපාර ආයතනයන් තරගකාරී වාසි ඇතිකර ගැනීම පිළිබඳව විශාල සැලකිල්ලක් දක්වනු ලැබේ. විවිධ පුද්ගලයන් හා ආයතන විවිධ අයුරින් තරගකාරී වාසි යන්න අර්ථ ගන්වා තිබේ. තරගකාරී වාසි යනු ආයතනයක් තම තරගකරුවන්ට වඩා වැඩි වාසියක් ලබා ගැනීමට පාරිභෝගිකයන්ට වැඩි වට්නාකමින් යුතු හාණ්ඩ හා සේවා අඩු මිලකට ලබාදීමයි (Cole Ehmke, n.d.).

ව්‍යාපාර ගබඳකේෂයට අනුව තරගකාරී වාසි යනු ආයතනයක් විසින් පාරිභෝගිකයාට තම තරගකරුවන්ට වඩා අඩු මිලකට සමාන වට්නාකමක් ලබාදීම හෝ වැඩි වට්නාකමක් අඩු මිලකට විවිධාංශීකරණය කුළුන් ලබාදීම.

Opatha (2009) දක්වන පරිදි තරගකාරී වාසි යනු යම්කිසි ආයතනයක් තම තරගකරුවාට සාපේක්ෂව වඩා හොඳ වෙළදපොල කොටසක් ලබා ගැනීමේ හැකියාව හා හොඳ ලාභයක් හෝ තම ආයෝජනයට හොඳ ප්‍රතිලාභයක් ලබා ගැනීමේ හැකියාව ලෙසටය. තරගකාරීන්ට වාසි ලබා ගැනීම සඳහා ප්‍රධාන ක්‍රමවේද 2 ක් පිළිබඳව සාකච්ඡා කළ හැකිය.

5.1 පිරිවැය නායකත්වය (Cost Leadership)

පිරිවැය නායකත්වය යනු යම්කිසි ආයතනයක් කුළ තරගකරුවන්ට සපයනු ලබන හාණ්ඩ හා සේවා හෝ රේට සමාන හාණ්ඩ හා සේවා සපයනු ලබන අතර තරගකරුවන්ට වඩා අඩු පිරිවැයකට එම හාණ්ඩ නිෂ්පාදනය කිරීමයි.

5.2 නිෂ්පාදන විවිධාංශීකරණය (Product Differentiation)

ආයතනයක් තම තරගකරුවන් විසින් සපයන හාණ්ඩ හා සේවාවලට වඩා තත්ත්වයෙන්, ගුණයෙන්, හැඩයෙන් හා උපාංගවලින් වෙනස් හාණ්ඩ වෙළදපොල සැෂපයීම මගින් තරගකාරීන්ට වාසි ලබා ගැනීමයි.

Barney සහ Wright (1998) දක්වන්යේ තරගකාරී වාසි ලබා ගැනීමේ දී ආයතනයක මානව සම්පතෙහි භූමිකාව හඳුනාගැනීමට අවශ්‍ය ආර්ථික පදනම, සම්පත් පදනම් වූ දරුණු මගින් පැහැදිලි කරයි. තවද, මානව සම්පත් හැකියාවක්, තිරසාර තරගකාරී වාසි අත්ස්ථිති කර ගැනීම සඳහා තීරණාත්මක සාධකයක් බව Khandekar සහ Sharma (2005) දක්වා ඇති.


Barney සහ Wright (1998) දක්වා ඇති පරිදි ආයතනයකට තරගකාරී වාසි සපයන ප්‍රධාන සම්පත් 03 කි. ඒවා නම් හොතික ප්‍රාග්ධන සම්පත්, ආයතනික ප්‍රාග්ධන සම්පත් හා මානව ප්‍රාග්ධන සම්පත්ය. මෙමගින් ද පැහැදිලි වනුයේ මානව සම්පත ආයතනයක තරගකාරී වාසියක් ලබා ගැනීම සඳහා බලපාන ප්‍රධාන සාධකයක් බවයි.

6. ආයතනයක තරගකාරීන්ට බලපානු ලබන මානව සම්පත් කළමනාකරණයේ ප්‍රධාන පැතිකඩි Neo සහ අන් අය (2000) ප්‍රකාශ කළ පරිදි, ආයතනයකට තරගකාරීන්ට වාසියක් ලබා ගැනීම සඳහා බලපාන මානව සම්පත් කළමනාකරණයේ ප්‍රධාන පැතිකඩි 4 කි.

1. මානව සම්පත් පරිසරය කළමනාකරණය
2. මානව සම්පත් අත්ස්ථිත ගැනීම හා සූභාත්මි කිරීම
3. ඇගයීම හා මානව සම්පත් සංවර්ධනය
4. මානව සම්පත සඳහා වේතන

ඉහතින් දක්වනු ලැබූ පැතිකඩියන් හතර පහත පරිදි රුප සටහන් අංක 01 මගින් ඉදිරිපත් කළ හැකිය.

රුපසටහන් අංක 01: තරගකාරී වාසි ලබාගැනීමේ පැතිකඩියන්

මානව සම්පත් පරිසරය කළමනාකරණය	මානව සම්පත් අත්ස්ථිත ගැනීම හා සූභාත්මි කිරීම	ඇගයීම හා මානව සම්පත් සංවර්ධනය	මානව සම්පත සඳහා වේතන	
------------------------------	--	-------------------------------	----------------------	---

මිලාගුය : Noe et al., 2000

7. මානව සම්පත් කළමනාකරණය හරහා තරගකාරීන්ට වාසි


මානව සම්පත් කළමනාකරණය හා තරගකාරීන්ට වාසි අතර සාපුරු හා වතු සම්බන්ධතාවයක් පවතී (Opatha 2009). මෙය පහත රුප සටහන් අංක 02න් පෙන්වුම් කෙරේ.

රුප සටහන් 02 : තරගකාරී වාසි හා මානව සම්පත් කළමනාකරණය

සාපුරු



වතු



මූලාශ්‍රය : Kleiman, 2000, as in Opatha, 2009


7.1 තරගකාරීන්ට වාසියක් ලබා ගැනීම සඳහා මානව සම්පත් කළමනාකරණයේ සාපුරු බලපෑම
Opatha (2009) ට අනුව මානව සම්පත් කළමනාකරණ කාර්යයන් වන මානව සම්පත් සැලසුම්කරණය, බඳවා ගැනීම, සේවක සෞඛ්‍ය හා ආරක්ෂාව කළමනාකරණය හා නිෂ්පාදන විවිධාංගිකරණය මගින් ආයතනයේ පිරිවැය අවම කිරීම කෙරෙහි සාපුරු බලපෑමක් පවතින අතර ඒ හරහා ආයතනයට වෙළඳපාල තුළ තරගකාරීන්ට වාසි ලබා ගැනීමට හැකි වේ.

7.2 තරගකාරීන්ට වාසියක් ලබා ගැනීම සඳහා මානව සම්පත් කළමනාකරණයේ වතු බලපෑම.

Kleimen, (2000) විස්තර කර ඇති ආකාරයට,

1. පළමුව මානව සම්පත් කළමනාකරණ කාර්යයන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් සේවකයා කේත්ද කර ගත් ප්‍රතිඵල ඇති වේ.
2. දෙවනුව සේවකයා කේත්ද කරගත් ප්‍රතිඵල හරහා ආයතනය කේත්ද කරගත් ප්‍රතිඵල ඇති වේ.
3. තෙවනුව ආයතනය කේත්ද කරගත් ප්‍රතිඵල හරහා තරගකාරීන්ට වාසියක් ආයතනයට ලගා කර ගැනීමට හැකි වේ.

යම් කිසි ආයතනයකට වතු ලෙස තරගකාරීන්ට වාසි ලබා ගැනීම සඳහා මානව සම්පත් කළමනාකරණ යුතු තියන් ඉවහල් වන ආකාරය පහත රුප සටහන් අංක 03 මගින් ඉදිරිපත් කළ හැකිය.



ଓଲାଙ୍ଗ୍ୟ : Kleimen, 2000, Cited in Obatha, 2009

8. ආයතනයක තරගකාරීන්ට වාසියක් ලබා ගැනීම සඳහා මානව සම්පත් කළමනාකරණ කාර්යයන්ගේ දායකත්වය

Noe සහ අන් ඇය (2000) ට අනුව මානව සම්පත් අවශ්‍යතාවයන් හඳුනාගැනීම (මානව සම්පත් සැලසුම්, බද්ධා ගැනීම, තේරී ගැනීම) හා සේවකයින්ට තම රැකියාව නිසි පරිදි සිදු කිරීමට අවශ්‍ය කරන හැකියාවන් වර්ධනය කිරීම තුළින් ආයතනයට තරගකාරීන්ට වාසියක් ලබා ගත හැකි වේ. තවද Opatha (2009) විස්තර කර ඇති පරිදි පිරිවැය ඉතා අධික බද්ධා ගැනීම ක්‍රම වෙනුවට, අඩු පිරිවැයක් යටතේ පූජාණු හා කාර්යක්ෂම සේවකයන් ආයතනයට බද්ධා ගැනීමට කටයුතු කිරීම මගින් ආයතනයේ සාප්‍ර පිරිවැය අවම කිරීමට මානව සම්පත් කළමනාකරණය දායක විය හැකිය.

Noe සහ අන් අය (2000) දක්වා ඇති පරිදි තරගකාරී වාසියක් අත්පත් කර ගැනීම සඳහා ආයතනයක් පහත කාර්යයන් වෙ කරයි.


1. සේවකයන්ගේ කාර්යලිල මැතිම.
 2. සේවකයන් අනාගත කාර්යයන් සඳහා සූදානම් කිරීම හා සේවකයන්ගේ අරමුණු, වටිනාකම්, රකියා ප්‍රශ්න හැඳුනාගැනීම.
 3. හොඳ සේවා සම්බන්ධතාවයක් ගොඩනැවීමට කටයුතු කිරීම මගින් සේවකයා හා ආයතනය යන දෙපාර්තමේන්තුව වාසි සැලකීමට කටයුතු කිරීම.

Opatha (2009) ට අනුව ආයතනයේ සේවකයන්ගේ සෞඛ්‍ය හා ආරක්ෂාව ඇති කිරීමට නිසි වැඩ පිළිවෙළක් ඇති කිරීම මගින් සේවක ලේඛ රෝග සඳහා සහ අනතුරු වන්දී ආදිය අවම කිරීමට හැකිවේ. මෙය ආයතනයේ පිරිවැය ඇතුළත් කිරීමට සාර්ථක බලපාන අතර ඒ තුළින් තරගකාරී වාසියක් ලොගත හැකි වේ (Opatha, 2009).

වේතන කුමවේදයන් නිරමාණය, සේවකයන්ගේ දායකත්වය සඳහා ප්‍රතිලාභ ලබා දීම හා සේවකයන්ට ප්‍රතිලාභ ලබා දීම මගින් ආයතනයට තරගකාරී වාසියක් ලබා ගත හැකි බව Noe සහ ඇන් උය (2000) පවසා ඇත.

9. තාරගෝපුරා පාර අත්‍යාව සැනුම දහනා මාතාර දෙලත් පෑම්පෙයන්ගේ දායකතාවය මානව සම්පත් කළමනාකරණ කාර්යයන් ඉටුකරනු ලබන පුද්ගලය මානව සම්පත් වෘත්තිකයා ලෙසට හැඳින්වීය හැකිය. ආයතනයේ උපක්‍රමක කළමනාකරණ හ්‍යාවලියේ සත්‍යාචන සහකරුවෙකු වීම සඳහා වර්තමාන මානව සම්පත් කළමනාකරුවන්ට ප්‍රධාන වගයෙන් තිබිය යුතු නිපුණතාවයන් (Competencies) හතරක් පහත සඳහන් රුප සටහන් අංක 04 හි දක්වේ.

රුප සටහන් අංක 04



මූලාශ්‍රය : Kramar et al., 2002

ඒ අනුව ආයතනයකට මානව සම්පත් කළමනාකරණය හරහා තරගකාරී වාසි ලබාගැනීමට මානව සම්පත් කළමනාකරණ කාර්යයන් නිසි පරිදි ක්‍රියාත්මක කළ හැකි ඉහග සඳහන් නිපුණතාවයන්ගෙන් යුතු වෘත්තිකයන් සිටීම ද වැදගත් වේ.

10. මානව සම්පත් ක්‍රියාකාරකම් සඳහා තරගකාරීත්ව වාසි මාන (Dimensions of Competitive Advantages for HR Activities)

මානව සම්පත් කළමනාකරණය තුළ පවතින සියලුම කාර්යයන් තරගකාරී වාසි අත්කර ගැනීමට එක සමාන දායකත්වයක් තොග්‍යවන බව අනිත පරිගේෂණ තොරතුරු මගින් දක්වයි. රුප සටහන් අංක 05 මගින් ඉදිරිපත් කරන පරිදි මූලික වශයෙන් මානව සම්පත් ක්‍රියාකාරකම් හතරක් පවතින අතර ඒවා විවිධාකාර ලෙස තරගකාරී වාසි ලබාගැනීමට දායක වේ.

රුපසටහන 05: මානව සම්පත් ක්‍රියාකාරකම් සඳහා තරගකාරීත්ව වාසි මාන

	ප්‍රතික්‍රියක (Reactive)	ප්‍රශචක්‍රියක (Proactive)
උපකුම්කික (Strategic)	උපකුමයන් සිදු කිරීම	උපකුම්කික විකල්ප නිර්මාණය
මෙහෙයුම් (Operational)	මූලික දේවල් ක්‍රියාවත් තැබීම	මූලික දේවල් වැඩිදියුණු කිරීම.

මූලාශ්‍රය: Brockbank, 1999

මෙහෙයුම් ප්‍රතික්‍රියක මානව සම්පත් ක්‍රියාකාරකම් මගින් එදිනෙදා ව්‍යාපාර ආයතනය තුළ ඇතිවන ප්‍රශ්න, ඉල්ලුම් සම්බන්ධයෙන් අවධානය යොමු කෙරේ. ප්‍රතිලාභ පරිපාලනය, මූලික අදියරේ ප්‍රහුණු වැඩිසටහන් ලබා දීම, මූලික අදියරේ බඳවා ගැනීම සිදුකිරීම ආදි කටයුතු මේ යටතට අයත් වේ (Brockbank, 1999).


Brockbank (1999) ට අනුව මෙහෙයුම් ප්‍රශචක්‍රියක මානව සම්පත් ක්‍රියාකාරකම් හරහා මානව සම්පත් මූලික දේවල් වැඩිදියුණු කිරීම සිදු කරයි. සමස්ථ තත්ත්ව කළමනාකරණ (TQM) ප්‍රතිපත්ති මානව සම්පත් ක්‍රියාකාරකම්වලට ඇතුළත් කිරීම, ග්‍රෑම්බලකාය තුළ දෙනාත්මක සිතුව්ල ඇති කිරීම ආදි කටයුතු මේ යටතට අයත් වේ.

උපකුම්කික ප්‍රතික්‍රියක මානව සම්පත් ක්‍රියාකාරකම්, ව්‍යාපාරික උපකුම්කික ක්‍රියාකාරකම් තැබීම අරමුණු කරයි. ව්‍යාපාර වර්ධනය, නව භාණ්ඩ නිෂ්පාදනය, අඩු කාලයක දී භාණ්ඩ නිපදවීම ආදිය ව්‍යාපාරික උපකුම් වන අතර එවැනි උපකුම් ක්‍රියාත්මක කිරීමට මානව සම්පත් දායකත්වය කෙසේ ලබාදීමට හැකිද යන්න සලකා බැලෙ. ඒ සඳහා තාක්ෂණික දැනුම හා කුසලතා වැඩිදියුණු කිරීම, ආයතනයේ සංස්කෘතිය තව උපකුමයන් ක්‍රියාත්මක කිරීමට හිතකර වන පරිදි සැකසීම, වෙනස්කම් කළමනාකරණය ආදි කටයුතු හරහා දායකත්වය ලබාදිය හැක (Brockbank, 1999).

උපකුම්කික ප්‍රශචක්‍රියක (Proactive) මානව සම්පත් ක්‍රියාකාරකම් අනාගත උපකුම්කික විකල්ප නිර්මාණය කරයි. නව්‍යතා බෝතිකිරීම, ආයතන ඒකාබද්ධ වීම අවස්ථා හඳුනාගැනීම ආදි කටයුතු මේ යටතට අයත් වේ (Brockbank, 1999).

ඉහත සඳහන් කරන ලද මානව සම්පත් කළමනාකරණය ක්‍රියාකාරකම් අතරින් තරගකාරී වාසි ලබාගැනීම සඳහා වැඩිම දායකත්වයක් ලබාදෙනු ලබන්නේ උපතුමික ප්‍රතික්‍රියක ක්‍රියාකාරකම් වන අතර දෙවනුව උපතුමික පුරුව ක්‍රියාකාරකම් දායකත්වයක් ලබා දෙනු ලැබේ. මෙහෙයුම් පුරුව ක්‍රියාකාරකම් මධ්‍යස්ථා ලෙසට උපකාරී වන අතර මෙහෙයුම් ප්‍රතික්‍රියක ක්‍රියාකාරකම් දක්වනුයේ ඉතා අඩු දායකත්වයකි.

රැපසටහන 06: මානව සම්පත් තරගකාරීන්ට වාසි ද්‍රේශක



මූලාශ්‍රය (Brockbank, 1999)

11. මානව සම්පත් මත පදනම් වූ දරුණුය

මානව සම්පත් තුළින් ආයතනයකට තරගකාරී වාසි ලබාගත හැකි බව ආයතනයක මානව සම්පත් මත පදනම් වූ දරුණුය (Resource based View) යොදාගනීමින් විවිධ කතුවරුන් විසින් විස්තර කොට ඇත (Barrey & Wright, 1998; Khandekar & Sharma, 2005).

ආයතනයක පවතින අස්ථ්‍යාග්‍රහ සම්පත් අතරින් තරගකාරී වාසි බිජිකරන සම්පතක් ලෙස මානව සම්පත් හඳුන්වා දිය හැකිය. මක්නිසාද යත්, එය සත්‍ය වශයෙන් ම දුර්ලභ වීම හා තරගකරුවන්ට අනුකරණය කිරීම අපහසු වීමයි (Jackson et al., 2004, cited in Khandekar & Sharma, 2005).

රැපසටහන අංක 07 මගින් ආයතනයක පවතින සම්පත් කුමන අයුරකින් තරගකාරී අවාසි, තරගකාරී සමතුලිතතාව, තාවකාලික තරගකාරී වාසි හා තිරසාර තරගකාරී වාසි ලබාගැනීමට දායකවේද යන්න පෙන්නුම් කෙරේ.

රැප සටහන 07: VRIO Framework

වටිනාකම	දුර්ලභවීම	අනුකරණය අපහසුවීම	ආයතනය විසින් උපකාර කිරීම	තරගකාරීන්වය	කාර්යාලු
නැහැ				තරගකාරී අවාසි	සාමාන්‍ය තත්ත්වයට වඩා පහළ
මවි	නැහැ			තරගකාරී සමතුලිතතාව	සාමාන්‍ය
මවි	මවි	නැහැ		තාවකාලික තරගකාරීන්ට වාසි	සාමාන්‍ය තත්ත්වයට වඩා ඉහළ
මවි	මවි	මවි		තිරසාර තරගකාරී වාසි	සාමාන්‍ය තත්ත්වයට වඩා ඉහළ

මූලාශ්‍රය: Barney & Wright, 1998

රැපසටහන 07 ට අනුව සම්පත්වලට තරගකාරීන්ට වාසි ලබාගැනීම සඳහා තනිව වටිනා මූලාශ්‍රයක් විය නොහැකිය. මානව සම්පත් මගින් වටිනාකමක් බිජිකරන නමුත් එය දුර්ලභ නොවේ නම් එය තරගකාරී සමතුලිතතාවයකි. සම්පත් වටිනා, දුර්ලභ වන නමුත් පහසුවෙන් අනුකරණය කළ හැකිනම් එය තාවකාලික තරගකාරීන්ට වාසි තත්ත්වයකි. අවසාන ලෙස මානව සම්පත් වටිනා, දුර්ලභ සහ අනුකරණය කිරීම අපහසුවේ නම් එය තිරසාර තරගකාරී වාසි බිජිකරයි. නමුත් ආයතනය මේ සඳහා ප්‍රාග්ධනය යෙද්වීය යුතුය (Barney & Wright, 1998).

ආයතනයේ සිටින සේවකයන් තුළට කාවැදී පවතින දැනුම (අනුකරණය කළ තොහැකි), විගාල කාලපරාසයක් තුළ සංවර්ධනය කරනු ලබන (දුරුලන) සහ වටිනාකමකින් යුතුවන නිසි පරිදි කළමනාකරණය කිරීම තුළින් සේවකයන්ගේ හැකියාවන් හා වර්යාවන් ආයතනයේ අරමුණු ඉටුකර ගැනීමට හා වටිනාකම නිර්මාණය කිරීමට යොමු කිරීම හරහා ආයතනයට මානව සම්පත් කළමනාකරණය තුළින් තරගකාරී වාසි අත්කරගත හැකි වේ (Khandekar & Sharma, 2005).


Khandekar හා Sharma (2005) සඳහන් කරන පරිදි ආයතනයක් විසින් වටිනා මානව සම්පත අත්පත් කරගැනීම හා තොද මානව සම්පත් පදනම් ඇති කිරීම හරහා මානව සම්පත අනුකරණය තිරීමට අපහසුවන පරිදි සංවර්ධනය කළ හැක (Barney & Wright, 1998).

Berlanrdi & Russell (1998) පැහැදිලි කරන පරිදි ආයතනයක තරගකාරීන්ට වාසි ලබා ගැනීමේ හැකියාව, කුසලතාවයන් සහිත පුද්ගලයන් ආකර්ෂණය කර ගැනීම හා එම පුද්ගලයන් ආයතනයේ රදවා ගැනීම සඳහා ආයතනයට පවතින හැකියාව මත පදනම් වේ.

12. මානව සම්පත් තරගකාරීන්ට වාසි ජීවන වකුය

රුපසටහන 08 මගින් මානව සම්පත් තරගකාරීන්ට වාසි ජීවන වකුය පෙන්වුම් කෙරෙන අතර එමගින් ඉදිරිපත් කෙරෙන පරිදි ඉහළම මානව සම්පත් තරගකාරීන්ට වාසි ලබාගත හැකි වන්නේ උපක්‍රමික ප්‍රතික්‍රියක අවස්ථාවේදී වන අතර ඒ අවස්ථාවට අදාළ මානව සම්පත් කාර්යයන් හරහා ඉහළම තරගකාරී වාසි අත්කරගත හැකිවේ (Brockbank, 1999).

රුපසටහන 08: මානව සම්පත් තරගකාරී වාසි ජීවන වකුය



මූලාශ්‍රය: Brockbank, 1999

කාර්යක්ෂම හා ස්ථිලදායී සම්පත් කළමනාකරණ කාර්යයන් තුළින් ආයතනයකට තරගකාරී වාසි ලබා ගැනීමට හැකිවන බව විවිධ පර්යේෂණ මගින් ද තහවුරුකර තිබේ (Gooderham, Parry and Ringdal, 2008, cited in Opatha, 2009). උදාහරණ ලෙසට කරමාන්ත 35කට අයත් ආයතන 968 ක මානව සම්පත් කළමනාකරණ කාර්යයන් හා එලදායකන්ට මට්ටම පිළිබඳව සිදුකරනු ලැබූ පර්යේෂණ වලදී මානව සම්පත් කළමනාකරණ ස්ථිලදායීන්ටය හා ආයතන එලදායීන්ටය අතර ගක්තිමත් සම්බන්ධතාවයක් පවතින බව සෞයාගෙන ඇත (Huselid, 1994, cited in Opatha, 2009).

මානව සම්පත් කළමනාකරණ කාර්යයන් 16ක් යොදා ගනිමින් කරන ලද පර්යේෂණයක දී මානව සම්පත් කළමනාකරණය ආයතනයේ තරගකාරී වාසි වර්ධනයට ඉවහල්වන බව සෞයාගෙන තිබේ.

13. සාරාංශය

ආයතනයක මානව සම්පත් මොනව හැසිරවීම සඳහා මානව සම්පත් කළමනාකරණය අවශ්‍ය වේ. විවිධ විද්‍යාත්මක හා ප්‍රවීනයන් මානව සම්පත් කළමනාකරණය විවිධාකාරයෙන් නිර්වචනය කර ඇතුළත්. මානව සම්පත් කළමනාකරණයේ පොදු අරමුණ වනුයේ සංවිධානයක සාර්ථකත්වය සඳහා උපරිම දායකත්වයක් ලබාදෙන යෝගා හා ගක්තිමත් සේවක පිරිසක් ඇතිකර ගැනීම හා රදවා ගැනීම වේ. තවද මානව සම්පත් කළමනාකරණය සංවිධානයේ සාර්ථකත්වය සඳහා මෙන්ම සමාජ සාර්ථකත්වය සඳහා ද දායකත්වයක් ලබා දෙනු ලැබේ. මානව සම්පත් හැකියාවන් සංවිධානයකට තිරසාර තරගකාරීන්ට වාසියක් අත්කර ගැනීම සඳහා බලපානු ලබන තීරණාත්මක සාධකයකි. පිරිවැය තායකත්වය හා විවිධාගිකරණය හරහා මානව සම්පත් කළමනාකරණයෙන් තරගකාරී වාසි ලබාගත හැකි වේ. ඒ සඳහා මානව සම්පත් අත්පත්කර ගැනීම, සූදානම් කිරීම, මැනව සම්පත් ඇගයීම, හා සංවර්ධනය, ප්‍රතිධාන කළමනාකරණය කිරීම මැනවීන් උපත්‍රුම්කව සිදුකළ යුතු වේ. තරගකාරී වාසි ලබාගැනීම සඳහා මානව සම්පත් කළමනාකරණ වෘත්තිකයන් තුළ පැවතිය යුතු නිපුණතාවන් කිහිපයකි. ඒවා නම්, ව්‍යාපාරික නිපුණතාවය, වෘත්තිය හා තාක්ෂණික දැනුම්, සංකලන හැකියාව සහ වෙනස්වීම් කළමනාකරණ හැකියාවයි. සංවිධානයක් තුළ මානව සම්පත් තුළින් තරගකාරී වාසි ලබාගත හැකි දරුණයක් පැවතිම අවශ්‍යම කරුණකි. මේ අනුව සංවිධානයකට මානව සම්පත් කළමනාකරණය තුළින් තරගකාරී වාසි ලබාගත හැකි බව පෙනේ.

ආශ්‍රිත ග්‍රන්ථ

- [1.] උදයුග, එස්. (2009). කළමනාකරණය සරලව. 2 වන සංස්කරණය, තරංජි ප්‍රින්ටිස්.
- [2.] Barney, J. B. and Wright, P. M. (1998). On becoming a strategic partner: The role of Human Resources in gaining competitive advantage. *Human Resource Management*, 37(1): 31-46.
- [3.] Brockbank, Wayne. (1999). If HR were really strategically proactive: Present and future directions in HR's contribution to competitive advantage. *Human Resource Management*, 38(4): 337-352.
- [4.] Cole Ehmke, M. S. (n.d.). *Strategies for competitive advantage*.
- [5.] Gooderham, P., Parry, E. and Ringdal, K. (2008). The impact of bundles of strategic human resource management practices on the performance of European firms. *The International Journal of Human Resource Management*, 19(11): 2041-2056.
- [6.] Khandekar, A. and Sharma, A. (2005). Managing human resource capabilities for sustainable competitive advantage: An empirical analysis from Indian global organizations. *Education + Training*, 47(8/9): 628- 639.
- [7.] Hemantha, KHK (2006). *Human Resource Management*, Author, Colombo.
- [8.] Kramar, R., Bartram, De Cieri H., Noe, R. A., Hollenbeck, J. R., Gerhart, B. A. and Wright, P. M. (2002). *Human Resource Management: Strategy, People & Performance*. Australia: McGraw Hill Higher Education.
- [9.] Noe, R. A., Hollenbeck, J. R., Gerhart, B. and Wright, P. M. (2000). *Human Resource Management: Gaining a competitive advantage*. 3rd Edition. The Mcgraw- Hill Companies.
- [10.] Opatha, H. H. D. N. P. (2009). *Human Resource Management*. Sri Lanka: Author.



හංසිනී හිමිමුතුගොඩ



හංසනී ගම්පහා



වතුරිකා ජයවර්ධන



රිමිකා තිලකරත්න



අරුණා සෙනෙවිරත්න